



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1993 අංක 27 දරන
පිරිවැටුම් බදු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1993 ජූලි මස 16 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1993 ජූලි මස 16 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
භාෂිත පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල: ශත 75 යි.

තැපැල් ගාස්තුව: රු. 1.00 යි.

[සහතිකය සටහන් කළේ 1993 ජූලි මස 16 වන දින]

එල්. ඩී.—ඕ. 5/93

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1993 අංක 27 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රඥාප්තිය.

2. මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 5 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ (i) වන අනුඡේදයේ “එකතුව සියයට දහයකින්” වැඩි කළ ප්‍රමාණය ඇතුළත් වේ;” යන වචන වෙනුවට “එකතුව සියයට විසි පහකින් වැඩි කළ ප්‍රමාණය ඇතුළත් වේ;” යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 5 වන වගන්තිය සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තියේ (9) වන, (10) වන සහ (11) වන උපවගන්ති ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(9) (1) වන උපවගන්තියෙහි නිශ්චිතව සඳහන් කාලය ඇතුළත ඒ උපවගන්තිය යටතේ සැපයීමට යම් තැනැත්තකුට නියම කොට ඇත්තා වූ වාර්තාවක් සැපයීමට ඔහු පැහැර හරින හෝ (2) වන උපවගන්තිය යටතේ තක්සේරුකරුවකු විසින් යම් තැනැත්තකුට දෙන ලද දැන්වීමක ඒ තක්සේරුකරු විසින් නියම කරනු ලබන යම් විස්තර ඇතුළත් වාර්තාවක් ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලය ඇතුළත සැපයීමට ඔහුට විධාන කෙරෙන ඒ දැන්වීමෙහි නියමයන් අනුව කටයුතු කිරීමට පැහැර හරින හෝ අවස්ථාවක, කොමසාරිස් ජනරාල්වරයා විසින්—

(අ) ඒ තැනැත්තා වන රුපියල් පනස් දහසක් නොඉක්මවන දණ්ඩනයක් පැනවිය හැකි අතර, ඒ දණ්ඩනය පැනවීම සම්බන්ධයෙන් ඒ තැනැත්තාට ලියවිල්ලකින් දැන්වීමක් කළ හැකි ය;

(ආ) ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන යම් කාල සීමාවක් ඇතුළත—

(i) ඒ දණ්ඩනය ගෙවීමට; සහ

(ii) අවස්ථාවේදී (1) වන උපවගන්තිය යටතේ සැපයීමට ඔහුට නියම කරනු ලබන වාර්තාව සපයා නොමැති නම් ඒ වාර්තාව සැපයීමට හෝ (2) වන උපවගන්තිය යටතේ ඔහුට දෙන ලද දැන්වීමේ නියමයන් අනුව කටයුතු කර නොමැති නම් එසේ කටයුතු කිරීමට

ලියවිල්ලකින් ඒ දැන්වීමේ මගින් ඒ තැනැත්තාට නියම කරනු ලැබිය හැකි ය.

(10) යම් තැනැත්තකු විසින්, අවස්ථාවෝචිත පරිදි (1) වන උපවගන්තිය යටතේ සැපයීමට ඔහුට නියම කරනු ලබ ඇතැන වූ වාර්තාව සැපයීමට හෝ (2) වන උපවගන්තිය යටතේ ඔහුට දෙන ලද දැන්වීමේ නියම යන් අනුව කටයුතු කිරීමට ඔහුගේ පැහැර හැරීමට හේතුව තම පාලනයෙන් බාහිර වූ අවස්ථාගත කරුණු නිසා වූ බවට සහ ඉන් අනතුරුව ඔහු විසින්, අවස්ථා වෝචිත පරිදි, ඒ වාර්තාව සපයා ඇති බවට හෝ ඒ දැන්වීමෙහි නියමයන් අනුව කටයුතු කර ඇති බවට හෝ කොමසාරිස් ජනරාල්වරයා සැලකීමට පත්වන පරිදි ඒ තැනැත්තා විසින් ඔප්පු කරනු ලබන්නේ නම්, (9) වන උපවගන්තිය යටතේ ඒ තැනැත්තා මත පනවන ලද යම් දණ්ඩනයක් කොමසාරිස් ජනරාල්වරයා විසින් අඩු කරනු ලැබිය හැකි ය; නැතහොත් අත්හරිනු ලැබිය හැකි ය.

(11) අවස්ථාවෝචිත පරිදි, (1) වන උපවගන්තිය යටතේ වාර්තාවක් සැපයීම හෝ (2) වන උපවගන්තිය යටතේ යම් තැනැත්තකුට දෙන ලද දැන්වීමක නියම යන් අනුව කටයුතු කිරීම හෝ පැහැර හැරීම සඳහා (9) වන උපවගන්තිය යටතේ ඒ තැනැත්තා මත යම් දණ්ඩනයක් පනවනු ලබ ඇති අවස්ථාවක, ඒ වාර්තාවට හෝ ඒ දැන්වීමට අදාළව 53 වන වගන්තියේ (අ) හෝ (ආ) ඡේදය යටතේ වරදක් සම්බන්ධයෙන් තවු පවරනු ලැබීමට ඒ තැනැත්තා යටත් නොවිය යුතුය."

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) ඒ වගන්තියේ (3) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:—

"(3අ) 1993 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් කාර්තුවක් සඳහා, අවස්ථාවෝචිත පරිදි, යම් තක්සේරුවකට හෝ අතිරේක තක්සේරුවකට විරුද්ධව (1) වන උපවගන්තිය යටතේ අභියාචනයක් ඉදිරිපත් කරන සෑම තැනැත්තකු විසින් ම, (ඒ තැනැත්තා විසින් වකටත් එළෙස කර නොමැති නම්) ඒ කාර්තුව සඳහා ඔහු සිත් ඉදිරිපත් කරන ලද වාර්තාවේ පදනම මත, ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු පිරිවැවුම් බදු මුදල අවස්ථා වෝචිත පරිදි, ඒ තක්සේරුව හෝ අතිරේක තක්සේරුව මඟින් බෙදා හරිනු ලබන දිනය දක්වා ඒ මත උපවින යම් දණ්ඩනයක් සමග කොමසාරිස් ජනරාල්වරයාට ගෙවිය යුතු අතර, ඒ ගෙවීම ඔප්පු කිරීමෙහි ලා කුඩාත්සාහික් අභියාචනා පෙත්සමට ඇමිණිය යුතු ය:

එසේ වුව ද අවස්ථාවෝචිත පරිදි, තක්සේරුව හෝ අතිරේක තක්සේරුව සම්බන්ධයෙන් වූ ඒ දැන්වීම කරන දින කාලයේදී හෝ ඊට ආසන්න කාලයේදී අභියාචක විසින් විදින ලද බරපතල මූල්‍ය දුෂ්කරතා නිසා හෝ වෙනත් යුක්ති සහගත හේතු නිසා ඒ බද්ද සහ ඒ දණ්ඩනය ගෙවීමෙන් අභියාචක වළක්වනු ලැබූ බවට කොමි-

ප්‍රධාන
ප්‍රඥප්තියේ
17 වන
වගන්තිය
සංශෝධනය
කිරීම

සෑයින් ජනරාල්වරයා සැමවිට පත්වූ විට ඒ බද්ද සහ ගෙවීමේ දිනය දක්වා ඒ මත උපරිත වූ දණ්ඩනය ගෙවීම සඳහා කාලය දීර්ඝ කිරීමක් ප්‍රදානය කරනු ලැබිය හැකි අතර ඒ අනුව ඒ බද්ද සහ ගෙවීමේ දිනය දක්වා ඒ මත උපරිත වූ දණ්ඩනය ගෙවීම ඔප්පු කිරීමෙහිලා එම දීර්ඝ කරනු ලැබූ කාලය ඇතුළත සපයනු ලැබූ කුඩාතන්සියක්, මේ වගන්තියේ නියමයන් අනුව ප්‍රමාණවත් ලෙස කට යුතු කරනු ලැබීමක් ලෙස සලකනු ලැබිය යුතු ය.”;

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියෙහි “(2) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධානවලට අනුකූල නොවන” යන ඉලක්කම් සහ වචන වෙනුවට “(2) වන සහ (3) වන සහ (3අ) වන උපවගන්තිවල විධිවිධානවලට අනුකූල නොවන” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 48අ වගන්තියේ (1) වන උපවගන්තියේ “1991 ඔක්තෝබර් මස 1 වන දින හෝ ඉන්පසුව ආරම්භ වන” යන ඉලක්කම් සහ වචන වෙනුවට “1991 ඔක්තෝබර් මස 1 වන දින හෝ ඉන්පසුව එහෙත් 1993 ජනවාරි මස 1 වන දිනට පෙර ආරම්භ වන” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
48අ
වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 48අ වගන්තියට ඉක්බිතිව ම පහත දැක් වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියේ 48අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:—

ප්‍රධාන
ප්‍රඥප්තියේ
48අ අලුත්
වගන්තිය
ඇතුළත්
කිරීම.

“1993 ජනවාරි
මස 1 වන දින
හෝ ඉන් පසුව
ආරම්භ වන
යම් කාර්තුවක්
සඳහා යන්ත්‍ර
හෝ උපකරණ
වෙනුවෙන්
ගෙවන ලද
පිරිවැවුම් බද්ද
සඳහන් වූ විට
අදාළ රුකිම.

48අ. (1) (මේ වගන්තියේ මින්මතු “පළමුව සඳහන් සඳහන්” යනුවෙන් සඳහන් කරනු ලබන) යම් ලියාපදිංචි සඳහන්කු විසින්, 1993 ජනවාරි මස 1 වන දින හෝ ඉන්පසුව ආරම්භ වන යම් කාර්තුවක් තුළ යම් හාණ්ඩයක් සෑදීමේ නම් ව්‍යාපාරයෙහි පළමුව සඳහන් සඳහන්කු විසින් පාවිච්චි කරනු ලැබූ යන්ත්‍ර හෝ උපකරණ වෙනුවෙන්—

(i) ඒ කාර්තුව තුළ ඇතුළත් වූ යම් ගනුදෙනු වක් සම්බන්ධයෙන් පිරිවැවුම් බද්ද ඇතුළත් යම් මුදලක් (මේ වගන්තියේ මින්මතු “දෙවනුව සඳහන් සඳහන්කු” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙනත් ලියාපදිංචි සඳහන්කුට, හෝ

(ii) ඒ කාර්තුව තුළ යම් පිරිවැවුම් බද්දක් 12 වන වගන්තිය යටතේ රේගු අධ්‍යක්ෂ-ජනරාල්වරයාට

ගෙවා ඇති අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, එසේ ඇතුළත් වූ හෝ එසේ ගෙවනු ලැබූ පිරිවැටුම් බද්ද, 47 වන වගන්තියේ හෝ 48 වන වගන්තියේ විධි විධානවල කුමක් සඳහන්ව ඇතද ඒ භාණ්ඩය විකිණීමෙන් උද්ගතවන ඔහුගේ පිරිවැටුම සම්බන්ධයෙන් පළමුව සඳහන් සාදන්නා විසින් ගෙවිය යුතු යම් පිරිවැටුම් බද්දකින් එසේ අඩුකරනු ලැබිය හැකි ප්‍රමාණයට අඩු කරනු ලැබිය යුතු ය :

එසේ වුව ද—

(අ) අඩුකිරීමේ මුදල එසේ ඇතුළත් වූ හෝ එසේ ගෙවනු ලැබූ පිරිවැටුම් බද්දෙන් සියයට දොළහයි දෙකෙන් එකක් නොඉක්ම විය යුතු ය ;

(ආ) අඩුකිරීම, (ඇ) ඡේදයේ විධිවිධානවලට යටත්ව, ඒ සෑදීම සඳහා ඒ යන්ත්‍ර හෝ උපකරණ පාවිච්චි කිරීම ආරම්භ කරනු ලැබූ කාර්තුවට ඉක්බිතිවම එළඹෙන කාර්තුව සඳහා වූ පිරිවැටුම සම්බන්ධයෙන් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් පළමුවෙන්ද ඉන්පසුව, ඊළඟට එළඹෙන කාර්තුව සඳහා යනාදී වශයෙන් ඒ පිරිවැටුම සම්බන්ධයෙන් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් ද කරනු ලැබිය යුතු ය ;

(ඇ) (i) පිරිවැටුම් බද්ද, බැහැර කළ භාණ්ඩ සෑදීමේ යම් ව්‍යාපාරයක දී හෝ 4 වන වගන්තිය යටතේ පිරිවැටුම් බද්දෙන් නිදහස් යම් ව්‍යාපාරයකදී හෝ පාවිච්චි කරනු ලැබූ යන්ත්‍ර හෝ උපකරණ සම්බන්ධයෙන් නම් ;

(ii) අවස්ථාවෝචිත පරිදි, එසේ ඇතුළත් කරනු ලැබූ මුදල හෝ එසේ ගෙවනු ලැබූ පිරිවැටුම් බද්ද සම්බන්ධයෙන් 46(2) වන වගන්තියෙන් නියමිත පරිදි දෙවනුව සඳහන් සාදන්නා ගෙන් වවුචරයක් හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් වවුචරයක් හෝ පළමුව සඳහන් සාදන්නා විසින් ලබා ගෙන ඇත්නම් මිස ; සහ

(iii) ඒ ව්‍යාපාරයේදී යම් යන්ත්‍ර හෝ උපකරණ පාවිච්චි කිරීම යම් කාර්තුවක දී අවසන් වන්නේ නම්, ඒ කාර්තුව සඳහා වූ ඒ පිරිවැටුම සම්බන්ධයෙන් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන්

එසේ ඇතුළත් කරනු ලැබූ හෝ එසේ
ගෙවනු ලැබූ පිරිවැටුම් බද්ද අඩු කිරීම
කරනු නොලැබිය යුතු ය;

(ආ) ලියාපදිංචි කළ සාදන ිනකු වශයෙන් තම
ලියාපදිංචියට පෙරාතුව යම් ලියාපදිංචි
සාදන ිනකු විසින්, අවස්ථාවෝචිත පරිදි,
එසේ ඇතුළත් කරනු ලැබූ හෝ එසේ
ගෙවනු ලැබූ යම් පිරිවැටුම් බද්දක්, (ආ)
භේදයෙහි කුමක් සඳහන්ව ඇතද පළමුව
ඔහු පිරිවැටුම් බදු ගෙවීමට යටත් වන කාර්
තුව සඳහා ගෙවිය යුතු ඒ පිරිවැටුම සම්
බන්ධයෙන් වූ පිරිවැටුම් බද්දෙන් ද ඉන්
පසුව, ඉක්බිතිවම එළඹෙන කාර්තුව සඳහා
යනාදි වශයෙන් ගෙවිය යුතු ඒ පිරිවැටුම
සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්දෙන් ද
අඩු කරනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනු
කූලව අඩු කළ හැකි පිරිවැටුම් බද්දෙහි ශේෂය අඩු
කිරීම පළමුවරට කරනු ලැබුවේ යම් කාර්තුවකදී ද
ඒ කාර්තුවේ සිට ගණන් බලනු ලැබූ කාර්තු අටෙන්
එක් එක් කාර්තුව සඳහා වූ (1) වන උපවගන්තියෙහි
සඳහන් පිරිවැටුම සම්බන්ධයෙන් වූ පිරිවැටුම් බද්
දෙන් අඩුකිරීමෙන් පසුව, 49 වන වගන්තියේ විධි
විධානවලට යටත්ව ආපසු ගෙවනු ලැබිය යුතු ය:

එසේ වුවද (1) වන උපවගන්තියෙහි සඳහන්
යන්නු හෝ උපකරණ මේ උපවගන්තියෙහි සඳහන්
කාර්තු අටෙන් එක් එක් කාර්තුවේදී (1) වන උප
වගන්තියෙහි සඳහන් සෑදීමේ ව්‍යාපාරයෙහි පාවිච්චි
කරනු ලැබ ඇත්නම් මිස, කිසිම ආපසු ගෙවීමක්
කරනු නොලැබිය යුතු ය."

7. මේ පනතේ 2 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන
වගන්තියට කරන ලද සංශෝධනය 1993 පෙබරවාරි මස 1 වන දින
යේදී ක්‍රියාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු
අතර, ඒ අනුව—

අතිරේක
බලපෑම.

(අ) 1993 පෙබරවාරි මස 1 වන දිනයෙන් ආරම්භව මේ පනත
ආරම්භවීමේ දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ, මේ
පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්ති
යේ 5 වන වගන්තියට අනුකූලව ගණන් බලනු ලැබූ ආන
යනකරුවකුගේ පිරිවැටුම මත ඔහුගෙන් එකතු කරනු ලැබූ
යම් පිරිවැටුම් බද්දක් වලංගු ලෙස පනවනු ලැබ එකතු
කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර එලෙස විය
සුදුසු ය;

(ආ) අවස්ථාවෝචිත පරිදි, මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියට අනුකූලව ගණන් බලනු ලැබූ ආනයනකරුවකුගේ පිරිවැටුම් මත ඔහු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්ද, හෝ ඒ පිරිවැටුම් බද්ද සහ අදාළ කැපීයම් සඳහා ඒ ආනයනකරු විසින් ගෙවන ලද පිරිවැටුම් බද්ද අතර වූ වෙනස මේ පනත ආරම්භ වීමේ දින සිට එක් මාසයක් ඇතුළත ගෙවනු ලබන්නේ නම්, පැහැර හරිනු නොලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය.

අනුකූලතාවක්
ඇති වූ විට
සිංහල හා
පාසිය
බලපැවැත්විය
යුතු බව.

3. මේ පනතේ සිංහල සහ දෙමළ හාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල හාෂා පාඨය බලපැවැත්විය යුතු ය.